

ශ්‍රී ලංකා දුම්රිය සේවය

දැන්වීමයි

2018 පොසොන් උත්සවය වෙනුවෙන්

වන්දනා කරුවන් සඳහා කෙරෙන සමාජ සත්කාර්යය සඳහා මිල ගණන් කැඳවීම

පසු ගිය වසරවල මෙන් මෙවරද උත්සව සමයේ වන්දනා කරුවන්ගේ පහසුව සඳහා අනුරාධපුරය/මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව විශේෂ දුම්රියක් අනුරාධපුරය/මිහින්තලය අතර මැයි 28, 29 හා 30 දින තුනේදී ගමන් වාර 35ක් (යාම් 35 හා ඊම් 35) ධාවනය කෙරෙන අතර යම් දුම්රිය ස්ථානයකින් අනුරාධපුරය වෙත නිකුත් කරන ලද ඕනෑම වලංගු ප්‍රවේශ පත්‍රයක් හෝ අනුරාධපුරය දුම්රිය ස්ථානයෙන් නොමිලේ නිකුත් කරනු විශේෂ ප්‍රවේශ පත්‍රයක් අතැති මගියෙකුට එම ප්‍රවේශ පත්‍රය උපයෝගී කර ගෙන අනුරාධපුරය සිට මිහින්තලය දක්වාත් මිහින්තලය දුම්රිය ස්ථානයෙන් නොමිලේ නිකුත් කරනු විශේෂ ප්‍රවේශ පත්‍රයක් අතැති මගියෙකුට එම ප්‍රවේශ පත්‍රය උපයෝගී කර ගෙන මිහින්තලය සිට අනුරාධපුරය දක්වාත් මෙම දුම්රියෙන් ගමන් කල හැක.

01. මෙම සමාජ සත්කාර්යය සඳහා අනුග්‍රහය දැක්වීමට අපේක්ෂා කරනු ලබන ආයතනයට ලැබෙන පහසුකම්

- i. මැයි 28, 29 හා 30 දින තුනේදී අනුරාධපුරය/මිහින්තලය අතර ධාවනය කෙරෙන විශේෂ දුම්රියේ ඔබ ආයතනයේ අනුග්‍රහය බැනර් මගින් ප්‍රදර්ශනය කිරීම (“.....” විශේෂ පොසොන් දුම්රිය). ඊට අමතරව එම දුම්රියේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කෙරෙයි නම් ඒ සඳහා ගාස්තු අය කරනු ලබන අතර ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් එම තොරතුරු ලබාගත හැක.
- ii. පොසොන් සමය වෙනුවෙන් ධාවනය වන දුම්රිය කාල සටහන හා එම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට නොමිලේ නිකුත් කරනු ලබන ප්‍රවේශ පත්‍ර මගින් දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව ඔබ ආයතනයේ අනුග්‍රහයෙන් අනුරාධපුරය/ මිහින්තලය අතර සත්කාරක දුම්රිය සේවාවක් පැවැත්වෙන බවට ප්‍රචාරණය කිරීම.
- iii. මෙම විශේෂ පොසොන් දුම්රිය හා අනුග්‍රහය පිළිබඳ මගීන් දැනුවත් කිරීමට අතින් ලියන ලද පත්‍රිකා, මහජන ඇමතුම් උපකරණ වැනි මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දීම.

02. අනුග්‍රහක ආයතනය විසින් දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු දෑ

- i. පොසොන් උත්සවය වෙනුවෙන් ධාවනය වන දුම්රිය කාල සටහන සහිත 1’ x (1.5 - 2)’ ප්‍රමාණයේ පෝස්ටර් 400ක්.
- ii. මෙම දුම්රියේ ගමන් ගන්නා මගීන්ට නොමිලේ නිකුත් කිරීමට 00001 සිට 30000 දක්වා අංක කරන ලද ප්‍රවේශ පත්‍ර 30000ක්.

03. අවම ලංසුව රු. 1,312,500.00 + වැට් 15% = රු. 1,509,375.00කි.

ඉහත සඳහන් කොන්දේසි හා උපදෙස් වලට එකඟව මෙම ව්‍යාපෘතිය සඳහා ඔබ ආයතනය විසින් අනුග්‍රහය දැක්වීමට අපේක්ෂා කරයි නම් අනුග්‍රහය දැක්වීමට බලාපොරොත්තු වන මිල ගණන් සඳහන් කර මෙම යෝජනාව 2018.04.09 හෝ ඊට පෙර මුද්‍රා තබා මා වෙත ලැබෙන්නට සලස්වන්නේනම් මැනවි.

සැ.යු. - වැඩිම මිල ගණන් ඉදිරිපත් කරනු ලබන ආයතනය වෙත මේ සඳහා අනුග්‍රාහය දැක්වීමට අවස්ථාව ලැබේ.

	අවම ලංසුව රු. (වැට් රහිත)	ගෙවීමට අපේක්ෂිත ගාස්තුව රු. (වැට් රහිත, ඉලක්කමෙන්)	ගෙවීමට අපේක්ෂිත ගාස්තුව රු. (වැට් රහිත, අකුරෙන්)
විශේෂ පොසොන් දුම්රිය - 2018	1,312,500.00		

\*ඉහතින් ඉදිරිපත් කරන මිල ගණන් සඳහා රජය මගින් අයකරනු ලබන වැට් බදු එකතු වේ.

ආයතනයේ නම: .....

ලිපිනය: .....

දුරකතන අංකය: .....

ෆැක්ස්: .....

ඊමේල්: .....

දිනය: .....

.....

අත්සන

තනතුර: .....

නිල මුද්‍රාව

අවශ්‍ය වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වෙළඳ හා අලෙවි කාර්යාලය වෙතින් ලබාගත හැක. දුරකතන අංක: 0112421281 (දිගු අංකය 8235) හෝ 0112431909 ෆැක්ස්: 0112431909

කළමනාකරු (වෙළඳ හා අලෙවි)

වෙළඳ හා අලෙවි අංශය

දුම්රිය මූලස්ථානය

කොළඹ 10